

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය නොකළ මතය

සේරුවිල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට සේරුවිල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය නොකළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය නොකළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදු වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදු වන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

1.6.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
(i) වගන්තිය 24	සභාව විසින් ඉදිකිරීම් කරන ලද මාර්ග ඉන්වෙන්ට්‍රිගත කර තිබුණ අතර එම මාර්ග සියල්ල ගැසට් කිරීමට කටයුතු කර නොතිබුණි.	සභාව සතු මාර්ග සියල්ල ගැසට් කිරීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) වගන්තිය 119	සතිපොළ නියාමනය සඳහා අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණු අතර සතිපොළ සඳහා වාර්ෂික ටෙන්ඩර් කැඳවා ගිවිසුම්වලට එළඹ විධිමත්ව පාලනය කළ යුතු වුවත් එසේ කර නොතිබුණි.	සතිපොළ සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදු කලද ඒ සඳහා ඉල්ලුම්කරුවන් ඉදිරිපත් නොවූ හෙයින් සභාව විසින් සතිපොළ ආදායම් එකතු කිරීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(iii) 134 වගන්තිය	සභාවේ බල ප්‍රදේශය තුළ පිහිටි දියුණු ප්‍රදේශ නිශ්චිතව කලින් කලට හඳුනාගෙන වරිපනම් හා බදු පැනවීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී වරිපනම් බදු අයකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(iv) 159 වගන්තිය	සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු රු.27,973,520 ක හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. ඉන් රු.938,295 ක් වසර 05 ඉක්ම ගොස් තිබුණු හිඟ ශේෂ විය.	හිඟ ආදායම් එකතු කරගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) 1989 අප්‍රේල් 17
දිනැති අංක 554/5
දරණ අතිවිශේෂ ගැසට්
පත්‍රයෙන් පළ කරන
ලද 1988 ප්‍රාදේශීය
සභා (මූල්‍ය හා
පරිපාලන) රීති මාලාව

(i) 59 වැනි රීතිය	සෑම වර්ෂයක් ආරම්භයේදී සභාබල ප්‍රදේශයේ පවතින ව්‍යාපාර හා කර්මාන්ත පිළිබඳ සමීක්ෂණයක් සිදුකර වෙළඳ බලපත්‍ර ආදායම් රැස්කිරීමට කටයුතු කළ යුතු වුවත් එසේ කර නොතිබුණි.	සමීක්ෂණ වාර්තා අනුව බලපත්‍ර හා කර්මාන්ත බදු අයකර ගැනීමට කටයුතු කර ඇති බව.	ප්‍රාදේශීය සභා රීති අනුව කටයුතු කළ යුතුය.
(ii) 193 වැනි රීතිය	අයවැය හා පරිපූරක සම්මත වැය සමඟ වැය විෂයන්හි තථ්‍ය වියදම සසඳා අතිරික්තය හා ඌණතාවය පිළිබඳව හේතු දැක්වෙන ප්‍රකාශනයන් ගිණුම් සමඟ ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී හේතු දැක්වෙන ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා රීති අනුව කටයුතු කළ යුතුය.
(iii) 218 වැනි රීතිය	පිරිවැය රු.170,131,780 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි සෑම වර්ෂයකට වරක් සමීක්ෂණය කර නොතිබුණි.	ඉදිරියේදී සමීක්ෂණයට අවශ්‍ය පියවර ගන්නා බව කාරුණිකව සඳහන් කරමි.	ප්‍රාදේශීය සභා රීති අනුව කටයුතු කළ යුතුය.
(ඇ) 1980 අංක 47 දරණ ජාතික පරිසර පනත හා 2008 පෙබරවාරි 25 දිනැති අංක 533/16 දරණ ගැසට් පත්‍රයේ විධිවිධාන	වලංගු පරිසර බලපත්‍රයක් නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන යන අවස්ථා නිරීක්ෂණය විය.	ඉදිරි වසරේදී සමීක්ෂණ වාර්තාව අනුව ව්‍යාපාර ආයතන සියල්ල හදුනාගෙන බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව.	පරිසර පනත හා අනුරූපී ගැසට් පත්‍රයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්ථන වියදම ඉක්ම වූ ආදායම රු.17,019,630 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්ථන වියදම ඉක්ම වූ ආදායම රු.10,082,224 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, තත්‍ය ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම්	2024			ඇස්තමේන්තුගත ආදායම්	2023		
		බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000
කුලී	5,513	6,407	7,346	94	5,646	7,093	6,923	1,033
බලපත්‍ර ගාස්තු	820	809	809	-	845	717	717	-
වෙනත් ආදායම්	16,297	20,694	21,435	4,397	14,900	17,108	16,367	5,138
එකතුව	<u>22,630</u>	<u>27,910</u>	<u>29,590</u>	<u>4,491</u>	<u>21,391</u>	<u>24,918</u>	<u>24,007</u>	<u>6,171</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර ගණනනාවක සිට පැවත එන හිඟ කඩ කුලී, හිඟ උසාවි දඩ, හිඟ මුද්දර ගාස්තු අයකර ගැනීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණි.	හිඟ ආදායම් එකතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුබසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 28 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය යුතුව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වන විටත් කාරණා 05 ක් සඳහා පමණක් අතුරු ව්‍යවස්ථා පනවා තිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් 31 වන දින දක්වා සංවර්ධන බලපත්‍ර 05 ක් පමණක් නිකුත් කළද සභාවේ අනවසර ඉදිකිරීම් කිසිවක් අනාවරණය කර නොතිබීම නිසා මෙම කාර්යයන් යහපත් අයුරින් නියාමනය වී නොතිබුණු බව නිරීක්ෂණය විය.	ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සියල්ල පරීක්ෂා කර අවශ්‍ය නීතිය පියවර ගැනීමට කටයුතු කරන බව.	ඉඩම් සංවර්ධන කටයුතු විධිමත් කළ යුතු අතර අනවසර ඉදිකිරීම් වැළැක්විය යුතුය.

3.3 නිශ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව විසින් 2014 වර්ෂයේදී රු.19,000,000 ක පිරිවැයක් දරා ඉදිකළ ආදාහනාගාරය සමාලෝචිත වර්ෂය තුළද කිසිදු භාවිතයක් නොමැතිව පැවතුණි. මාර්ගය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් අධ්‍යයනයකින් තොරව ආදාහනාගාරය ඉදිකර තිබුණි.	ආදාහනාගාරය අලුත්වැඩියා කර ඉදිරියේදී භාවිතයට ගැනීමට කටයුතු කරන බව.	අඩුපාඩු සම්පූර්ණ කර ආදාහනාගාරය උපයෝජනය කර ගැනීමට සෑම පියවරක්ම ගත යුතුය.
(ආ) සභාව සතු වාහන 09 ක්ම පාවිච්චියෙන් තොරව ගාල්කර තිබූ අතර එයින් වාහන 07 ක්ම අළුත්වැඩියා කළ යුතු මට්ටමේ පැවතුණි.	අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමෙන් පසු වාහන අලුත්වැඩියාව සඳහා අවශ්‍ය කටයුතු කරන බව.	වත්කම් මනාව කළමනාකරණය කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අංක 02/2017 දරණ 2017 දෙසැම්බර් 21 දිනැති වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ සේරුවිල ප්‍රාදේශීය සභාවට ලැබුණු හා සභාව විසින් දැනටමත් භාවිත කරනු ලබන රු.41,388,101 ක් වටිනා වාහන 11 ක් විගණිත දිනය වන විටද සභාවේ නමට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	වාහන සභාව වෙත පවරා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු කරන බව.	අදාළ වාහන වල අයිතිය සභාව නමින් පවරාගෙන වත්කම් කළමනාකරණය විධිමත් කළ යුතුය.

3.5 වෙනත් සංවිධානවලට මුදාහළ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 19(XII) වගන්තියට අනුව සභාවට අයත් ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ එක් කොටසක් වසර 03 කට අධික දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමේදී පළාත් පාලන කරුණුවලට වගකීම දරණ විෂය භාර ඇමතිතුමාගේ පෙර අනුමැතිය ලබාගත යුතුව තිබුණි. නමුත් වසර 20 කට අදාළ දීර්ඝ කාලීන බදු ගිවිසුම් අදාළ විෂයභාර ඇමතිතුමාගේ පෙර අනුමැතියකින් තොරව සිනෝ ලංකා පවර් ජෙනරල් පෞද්ගලික සමාගම සමඟ ඇති කරගෙන තිබුණි.	නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා සුර්ය පැනල සවිකිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව දන්වමින් ගිවිසුම් අත්සන් කරන ලෙස පළාත් පාලන කොමසාරිස් විසින් ලිඛිතව උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස් අනුව කටයුතු කර ඇති බව.	ආදායම් උපයාගත හැකි ආකාරයට ගිවිසුම් සංශෝධනය කර නීති උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත සේවක මණ්ඩලය හා සත්‍ය වශයෙන්ම සිටින සේවක සංඛ්‍යාව සලකා බැලීමේදී තනතුරු 11 ක පුරප්පාඩු 14 ක් පවතින බව අනාවරණය විය. මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීමට හෝ අනුමත සේවක ප්‍රමාණය නැවත සංශෝධනය කිරීම හෝ කෙරෙහි අවධානය යොමු වී නොතිබුණි.	පුරප්පාඩු සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව.	පුරප්පාඩු පිරවීමට කඩිනමින් පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අභ්‍යන්තර විගණනයන් ස්ථාපිත කර තිබුණ නමුත් ක්‍රියාකාරී මට්ටමේ නොපැවතුණි.	අභ්‍යන්තර විගණනය කාර්යක්ෂම හා ඵලදායීව සඳහා ඉදිරි පිියවර ගන්නා බව.	අභ්‍යන්තර විගණනය විධිමත් හා කාර්යක්ෂම කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු අයවැය ලේඛණයට අනුව ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් තරා ආදායම් හා වියදම් සමඟ සැසදීමේදී ආදායම් විෂයයන් 06 ක සියයට 14 සිට සියයට 421 දක්වා ද වියදම් විෂයයන් 06 ක සියයට 12 සිට සියයට 73 ක් දක්වාද	පිළිතුරු ලබාදී නොමැත.	අයවැය තාත්ත්විකව පිළියෙල කළ යුතුය.

විවලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය
ලේඛණය ඵලදායී පාලන කාරකයක්
වශයෙන් යොදාගෙන නොතිබූ බව
නිරීක්ෂණය විය.

4.3 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1980 අංක 47 දරන ජාතික පරිසර පනතට සිදුකළ සංශෝධන ප්‍රකාරව, එකතු කරන ලද කසල වර්ගීකරණය නොකර රැස්කිරීම, ඒවා නිදහසේ මුදා හැරීම, ප්‍රතිවක්‍රීයකරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොකිරීම, බල ප්‍රදේශයට සරිලන බැහැර කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම වැනි හේතූන් මත ව්‍යාප්තවී විසින් කැලිකසල පරිභෝජනය කිරීම හා නොදිරන කසල ප්‍රදේශය පුරා විසිරී පැවතීම නිරීක්ෂණය විය.	මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කර අවශ්‍ය ඉදිරි කටයුතු කරන බව.	ජාතික පරිසර පනත අනුව කසල කළමනාකරණ කටයුතු විධිමත් කළ යුතුය.

4.4 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් 2017 අංක 19 දරණ තිරසර සංවර්ධන පනතේ ඇතුළත් තිරසර සංවර්ධන අරමුණු ඉලක්ක හා අදාළ නිර්ණායක හඳුනාගෙන තිබුණද සමාලෝචිත වර්ෂය තුළදී තිරසර සංවර්ධන ඉලක්ක 07 ක් කාලීනව ක්‍රියාවට නැංවීමට කටයුතු කර නොතිබුණි.	සභාව විසින් 2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනතේ ඇතුළත් තිරසර සංවර්ධන අරමුණු ඉලක්ක හා අදාළ නිර්ණායක හඳුනාගෙන ඇති අතර, සමාලෝචිත වර්ෂය තුළදී තිරසර සංවර්ධන ඉලක්ක 07 ක් භාවිතා කිරීමට හා කාලීනව ක්‍රියාවට නැංවීමට කටයුතු සිදුකර ඇති බව.	තිරසර සංවර්ධන අරමුණු, ඉලක්ක හා අදාළ නිර්ණායක අත්පත් කර ගත යුතුය.